



**කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව**

**නීති පීඨය**

**නීතිවේදී උපාධි පරීක්ෂණය - 2022**

**වර්ෂ අවසාන ස්ථානීය (විවෘත ග්‍රන්ථ) විභාග සඳහා තොරතුරු සහ උපදෙස් මාර්ගෝපදේශය**

මෙම මාර්ගෝපදේශයෙහි දක්වා ඇති තොරතුරු සහ උපදෙස් විශ්වවිද්‍යාලයේ විභාග අත්පොත සහ 2020 අධ්‍යයන පාඨමාලා (විශේෂ ප්‍රතිපාදන) අනු නීතීන්ට අනුකූලව හා සමගාමීව කියවිය යුතුය. මෙම මාර්ගෝපදේශය සහ අනු නීති අතර කිසියම් නොගැලපීමක් ඇති වුවහොත් අනු නීති බලපැවැත්වෙනු ඇත.

නීති පීඨයේ ස්ථානීය විවෘත ග්‍රන්ථ විභාග සඳහා පෙනී සිටින සියලුම උපාධි අපේක්ෂකයින් මෙම මාර්ගෝපදේශයේ දක්වා ඇති තොරතුරු සහ උපදෙස් කියවා තේරුම් ගත යුතු බව කරුණාවෙන් සලකන්න. ඕනෑම ගැටළුවක් හෝ පැහැදිලි කිරීමක් නීති පීඨයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී (Deputy Registrar/ Faculty of Law) හෝ සම්බන්ධීකාරක, විභාග/නීති පීඨය (Coordinator, Examinations / Faculty of Law) වෙත යොමු කළ හැකිය.

**(අ) විභාගය පවත්වන ක්‍රමවේදය සහ ව්‍යුහය**

- (i) වසර අවසාන විභාගය ලිඛිත විවෘත ග්‍රන්ථ පරීක්ෂණයකි.(open book) එය ස්ථානීයව (on-site) පවත්වනු ලැබේ. විභාගය පැවැත්වෙන ස්ථානය වනුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ විභාග ශාලාවේදී ය. විභාග අපේක්ෂකයින් විසින් ප්‍රශ්න හයෙන් (06) තුනකට (3) පමණක් පිළිතුරු සැපයිය යුතුය.
- (ii) විභාගයේ ප්‍රශ්න කිසිවක් අනිවාර්ය නොවේ.

**(ආ) ලකුණු**

- (i) ලිඛිත විභාගය සඳහා ලකුණු 70% ක් වෙන් කර ඇත. (1997 අංක 5 දරණ අනු නීතීන්ට අනුව අඛණ්ඩ පැවරුම් ද්විත්වය සඳහා ඉතිරි ලකුණු 30% වෙන් කර ඇත)

**(ඇ) කාල සීමාව**

- (i) සෑම විභාගයක්ම පෙරවරු 9.00 ට ආරම්භ වී දහවල් 12.00 ට අවසන් වේ. සෑම විභාගයක් සඳහාම මුළු කාලය පැය තුනක් (03) වේ.

**(ඈ) විභාගය සඳහා පූර්ව සුදානම**

- (i) විභාගය අතරතුර ඔබට අවශ්‍ය වන අදාළ සම්පත් ද්‍රව්‍යයන්හි (resource materials) දෘඩ පිටපත් (hard copies) හෝ මෘදු පිටපත් (soft copies) භාවිතා කළ හැකි නමුත් ඒවා භාවිතා කිරීම අනිවාර්ය නොවේ.
- (ii) විභාගය පැවැත්වෙන අවස්ථාවේ එම සම්පත් ද්‍රව්‍යයන් මෘදු පිටපත් ආකාරයෙන් පරිශීලනය කිරීමට ඔබ කැමති නම්, එම ලියකියවිලි සහ සම්පත් ද්‍රව්‍ය LMS වෙතින් බාගත කර ඔබේ ලැප්ටොප් පරිගණකයේ හෝ දත්ත ගබඩාව (data drive) මත තැන්පත් කර (save) තබන බවට සහතික වන්න.

- (iii) ඔබ විසින් විභාගයට පෙර තැන්පත් කරන (save) ලද මෘදු ලේඛන වෙත ප්‍රවේශ වීම සඳහා ඔබේ ලැප්ටොප් පරිගණකය රැගෙන ඒමට අවශ්‍ය නම්, අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති ලැප්ටොප් පරිගණකයක් රැගෙන ඒමට කාරුණික වන්න.
- (iv) විභාග ශාලාව තුළට කිසිදු ආකාරයක ජංගම දුරකථන (CELL/SMART PHONES) හෝ අන්තර්ජාල උපාංග (internet devices) රැගෙන ඒම සඳහා අවසර නොදෙන බව කාරුණාවෙන් සලකන්න.
- (v) විභාගය අතරතුර අන්තර්ජාල ප්‍රවේශය සඳහා ද ඉඩ නොදෙන බව කාරුණාවෙන් සලකන්න.

**(ඉ) විභාග විෂමාවාරය**

1. විභාග විෂමාවාරයට අදාළ සියලුම නීති, ස්ථානීය විවෘත ග්‍රන්ථ විභාග සඳහාද අදාළ වේ. පහත සඳහන් නීතිරීති අපේක්ෂකයින් හට විශේෂයෙන් අවධාරණය කරනු ලැබේ.
  - විභාග ශාලාව තුළදී අන්තර්ජාලය භාවිත කිරීමෙන් වළකින්න.
  - කාරුණාකර ඔබ පිළිතුරු ලිවීමේදී ඕනෑම ආකාරයේ උපකාර ලබා ගැනීමෙන් හෝ වෙනත් අපේක්ෂකයෙකු හට උපකාර ලබා දීමෙන් වළකින්න.
  - කාරුණාකර පිළිතුරු වල තිරපිටපත් ගැනීම (screenshots), වෙනත් අයෙකු සමඟ හුවමාරු කර ගැනීම හෝ වෙනත් මාධ්‍යයක් භරණා ප්‍රශ්න සහ / හෝ පිළිතුරු පිටපත් කිරීමෙන් (copying and pasting) වළකින්න.
  - කාරුණාකර විභාගයට අදාළ විෂය කරුණු පැහැදිලි කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් වළකින්න.
  - ඕනෑම ආකාරයක පිටපත් කිරීමක් (plagiarism) විභාග වරදක් බව කාරුණාවෙන් සලකන්න.
2. කිසියම් විභාග විෂමාවාරයකට වැරදිකරු වුවහොත් ඕනෑම අපේක්ෂකයෙකුට එරෙහිව පියවර ගන්නා බව සලකන්න.

\*\*\*\*\*